



රුහුණ විශ්වවිද්‍යාලය පුරප්පාඩු

මෙම විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වී පවතින පහත සඳහන් තනතුරු සඳහා 2014.08.22 දින තෙක් මවිසින් අයදුම්පත් භාරගනු ලැබේ.

01. උද්‍යාන පාලක (භූමි දර්ශක) - III ශ්‍රේණිය

අවශ්‍ය සුදුසුකම්:

i. කෘෂි විද්‍යාව හෝ කෘෂි තාක්ෂණය සහ කළමනාකරණය සහ ප්‍රධාන විෂය ලෙස හෝග විද්‍යාව/උද්‍යාන හෝග විද්‍යාව/විසිතුරු මල් වගාව/වන වගාව යන විෂයයන් සමග පිළිගත් විශ්වවිද්‍යාලයකින්/උසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගත් සිව් අවුරුදු විශේෂවේදී උපාධිය

සහ

රාජ්‍ය ආයතනයක/සංස්ථාවක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක භූමි අලංකරණය පිළිබඳ අධීක්ෂණ මට්ටමේ තනතුරක වසරකට නොඅඩු සේවා පළපුරුද්ද ලබා තිබිය යුතුය.

හෝ

ii. පිළිගත් විශ්වවිද්‍යාලයකින්/උසස් අධ්‍යාපන ආයතනයකින් උද්භිද විද්‍යාව පිළිබඳ ලබාගත් සිව් අවුරුදු විශේෂවේදී උපාධියක්

සමග

රාජ්‍ය ආයතනයක/සංස්ථාවක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක භූමි අලංකරණය පිළිබඳ වසර දෙකකට නොඅඩු සේවා පළපුරුද්දක් ලබා තිබිය යුතුය.

වැටුප් ක්‍රමය: රු.26020 - 3x585 - 27775(EB) 28420 - 12x645 - 36160

මාසික - U-EX 1 (II)

02. පුර්ණකාලීන නේවාසිකාගාර උපපාලිකා (II ශ්‍රේණිය)

අවශ්‍ය සුදුසුකම්:

(i) පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක විය යුතුය. නේවාසිකාගාර පරිපාලනය හා කළමනාකරණය පිළිබඳව පළපුරුද්දක් ඇති අය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ.

(ii) වයස අවුරුදු 45 ට නොවැඩි විය යුතුය. (එසේ වුවත් රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ උසස් අධ්‍යාපන ආයතනවල සේවකයින් සඳහා මෙම වයස් සීමාව බල නොපැවැත්වේ.)

වැටුප් ක්‍රමය: රු.22,240 - 18x320 - 28,000/= (මාසික) U-MN 3(II)

03. ආරක්ෂක සේවා පරීක්ෂක (II ශ්‍රේණිය)

අවශ්‍ය සුදුසුකම්:

(i) (අ) සම්මාන සාමාර්ථයන් පහක් (05) සහිතව විෂයයන් හයකින් (06) කින් අ.පො.ස. (සා.පෙළ) විභාගය දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වී තිබීම. සම්මාන ලත් විෂයයන්ට සිංහල/දෙමළ භාෂාව හෝ සාහිත්‍යය සහ අංක ගණිතය/වාණිජ අංක ගණිතය/ගණිතය ඇතුළත් විය යුතුය.

හෝ

(ආ) තෙවරකට නොවැඩි වාර ගණනකදී අ.පො.ස. (සා.පෙළ) විභාගය විෂයයන් හයකින් (06) කින් සමත් වී ඇති විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ අවම වශයෙන් වසර පහක (05) සතුටුදායක ස්ථීර සේවයක් තිබෙන විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සේවකයෙකු වීම. එසේ සමත් වූ විෂයයන්ට

සිංහල/දෙමළ භාෂාව හෝ සාහිත්‍යය සහ අංක ගණිතය/වාණිජ අංක ගණිතය/ගණිතය ඇතුළත් විය යුතුය.

සහ

- (ii) පොලිස් සේවයේ හෝ හමුදා සේවයේ හෝ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ ආරක්‍ෂක සේවයේ හෝ වෙනත් පිළිගත් ආරක්‍ෂක සේවා ආයතනයක වසර පහකට (05) නොඅඩු සතුටුදායක සේවයක් තිබිය යුතුය.
- (iii) ක්‍රීඩා කටයුතුවල ක්‍රියාශීලී සහභාගීත්වය තිබිය යුතුය.
- (iv) උස: අඩි 05 අහල් 04 කට නොඅඩු විය යුතුය.
පපුව: අහල් 34 කට නොඅඩු විය යුතුය. (සාමාන්‍ය)
- (v) වයස අවුරුදු 45 ට නොවැඩි විය යුතුය. (එසේ වුවත් රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ උසස් අධ්‍යාපන ආයතනවල සේවකයින් සඳහා මෙම වයස් සීමාව බල නොපැවැත්වේ.)

වැටුප් ක්‍රමය: රු.16,070 - 17x155 - 18,705.00 - මාසික [U-MN 1(IIIA)]

අනෙකුත් ප්‍රතිලාභ:

විශ්වවිද්‍යාල සේවකයින් සිය මාසික වැටුපෙන් 10% කින් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල සඳහා දායක විය යුතු වේ. විශ්වවිද්‍යාලයද පෙරලා වැටුපෙන් 15% කට (8% ක් විශ්වවිද්‍යාල විශ්‍රාම වැටුප සඳහාද, 7% ක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට ද බැර කෙරේ.) සමාන මුදලක් දායක කරන අතර, තවත් 3% ක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා බැර කෙරේ.

අයදුම්කරුගේ ලිපිනය ලියන ලද මුද්දර ගැසු සෙ.මී. 22x10 ප්‍රමාණයේ ලියුම් කවරයක් මාතර, වැල්ලමඩම, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (ආයතන අනධ්‍යයන) වෙත එවීමෙන් හෝ ආයතන අනධ්‍යයන අංශයට පැමිණ හෝ රුහුණ විශ්වවිද්‍යාලයේ වෙබ් පිටුවට පිවිස (www.ruh.ac.lk) නියමිත ආකෘති පත්‍ර ලබාගත හැකිය. 2014.08.15 දින තෙක් පමණක් අයදුම්පත් නිකුත් කරනු ලැබේ.

නියමිත ආකෘති පත්‍රයේ සම්පූර්ණ කරන ලද අයදුම්පත් “ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (ආයතන අනධ්‍යයන), රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර.” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම් කරන ලද තනතුර ලියුම් කවරයේ වම්පස ඉහළ කෙලවරේ සඳහන් කළ යුතුය.

අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලි වීම හෝ වෙනයම් අවශ්‍යතාවයක් සපුරා නොතිබීම හා නියමිත දිනට පසුව එවන අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වේ. එසේ අයදුම්පත් ප්‍රතික්‍ෂේප කළ විට මොනම හේතුවක් නිසා හෝ එම අයදුම්පත් නැවත සැලකිල්ලට භාජනය කරනු නොලැබේ.

රාජ්‍ය/සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩලවල අයදුම්කරුවන් සිය දෙපාර්තමේන්තු/සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මගින් ඉදිරිපත් නොකරන අයදුම්පත් ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.

ලේඛකාධිකාරී

රුහුණ විශ්වවිද්‍යාලය,
වැල්ලමඩම,
මාතර.
2014.07.16